



ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
இலங்கை அபிவிருத்தி நிர்வாக நிறுவகம்
SRI LANKA INSTITUTE OF DEVELOPMENT ADMINISTRATION



**ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා
කඩඉම් පරීක්ෂණය 2019 (II)**

කාලය: පැය 03

ආර්ථික විද්‍යාව හා සමාජ විද්‍යාව (03)

විභාග අංකය
Index No / சுட்டுண்

- මෙම ප්‍රශ්න පත්‍රය (අ) හා (ආ) ලෙස කොටස් දෙකකින් (02) සමන්විත වේ.
- එක කොටසකින් ප්‍රශ්න දෙක (02) බැගින්, ප්‍රශ්න හතරකට (04) පමණක් පිළිතුරු සපයන්න.
(මෙම විෂයය සමත්වීම සඳහා එක් කොටසකට අවම වශයෙන් ලකුණු විස්ස (20) බැගින් ලබාගත යුතුය.)

(අ) කොටස

- i. සාර්ව ආර්ථිකයක ආර්ථික ක්‍රියාවලියට දායක වන ප්‍රධාන ඒකක විස්තර කරන්න. (ලකුණු 10)
 - ii. ආර්ථිකයක් තුළ සිදුවන ජාතික ආදායමේ වෘත්තාකාර ප්‍රවාහය විස්තර කරන්න. (ලකුණු 15)
- i. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය කුමක්දැයි විස්තර කරන්න. (ලකුණු 10)
 - ii. තාක්ෂණයේ සිදුවන වෙනසක් ආර්ථිකයට බලපාන්නේ කෙසේදැයි නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය ඇසුරින් පැහැදිලි කරන්න. (ලකුණු 15)
- i. ආර්ථිකයක මුදල් සැපයුම සහ එහි සංරචක පිළිබඳ සංකල්ප පැහැදිලි කරන්න. (ලකුණු 10)
 - ii. මුදල් සැපයුම පාලනය කිරීමේදී මහ බැංකුවේ සහ වාණිජ බැංකුවල කාර්යභාරය සාකච්ඡා කරන්න. (ලකුණු 15)
- 2023 අයවැය යෝජනාවලියේ සඳහන් වූ සාර්ව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති රාමුවේ ඉලක්ක ළඟා කර ගැනීමේ ප්‍රගතිය, රාජ්‍ය ආදායම, ප්‍රාථමික අනිරීක්ෂනය, රාජ්‍ය ණය, උද්ධමනය සහ ආර්ථික වර්ධනය ඇසුරින් විග්‍රහ කරන්න. (ලකුණු 25)

(ආ) කොටස

1.
 - i. සමාජ සංස්ථාවක් ලෙස අධ්‍යාපනයෙන් ඉටුකළ යුතු ප්‍රධාන කාර්‍යයන් කවරේදැයි පහදන්න. (ලකුණු 12)
 - ii. එකී සමාජ කාර්‍යයන් මැනවින් ඉටු කිරීමට අදාළව ශ්‍රී ලංකා සමාජයේ පවත්නා ගැටලු විස්තර කරන්න. (ලකුණු 13)

2.
 - i. ශ්‍රී ලංකාවේ කරුණු ප්‍රජාව විවාහය ප්‍රමාද කිරීම හේතුවෙන් ඇතිවන සමාජමය කරුණු පැහැදිලි කරන්න. (ලකුණු 12)
 - ii. සාර්ථක පවුල් ජීවිතයකට පදනම සපයන සාම්ප්‍රදායික හා නූතන සාරධර්ම කවරේදැයි පහදන්න. (ලකුණු 13)

3.
 - i. ශ්‍රී ලංකාවේ නාගරික උප සංස්කෘතියක මූලික ලක්ෂණ විග්‍රහ කරන්න. (ලකුණු 12)
 - ii. නවීන තොරතුරු තාක්ෂණය හා සන්නිවේදන මාධ්‍ය පදනම් කොටගෙන ගොඩනැගෙන නව සංස්කෘතියේ ස්වභාවය විස්තර කරන්න. (ලකුණු 13)

4.
 - i. මෙරට බහුතර ජනතාව නීතිගරුක ලෙස හැසිරෙන්නේ කවර කරුණු සැලකිල්ලට ගෙනදැයි පහදන්න. (ලකුණු 12)
 - ii. සම්පත් පරිභෝජනයට අදාළ මෙරට සාම්ප්‍රදායික හර පද්ධතියේ ලක්ෂණ විග්‍රහ කරන්න. (ලකුණු 13)
